


கிடை கிடை விரும்பி | முழுப் பதிப்புரிமையுடையது |All Rights Reserved)

## கன திருட்டுவை/புதிய பாடத்துடிட்டம்/New Syllabus



**අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2016 දෙසැම්බර් කළවුව පොතුන් තරාතුරුප පත්තිර (සාතාරණ තරු)ප පරිශ්‍යාස, 2016 දිශම්පර් General Certificate of Education (Ord. Level) Examination, December 2016**

සංස්කෘත  
සම්බන්ධිතම  
**Sanskrit**

ஒரே நூற்று  
மூன்று மணித்தியாலம்  
*Three hours*

**Index No. : .....**

**විදුත්** : මෙම ප්‍රාණ පත්‍රයට එන් සාකච්ඡාවේ පමණක් පිළිනුරු සැපයීය යුතුයි.

- \* පළමුවන භා දෙවන ප්‍රයෝග අනිවාර්ය වේ. එක් ප්‍රයෝගකට ලකුණු 20 බැංහින් ලකුණු 40 කි.
  - \* සෙසු ව්‍යුහගත ප්‍රයෝග 5 න්, 3 කට පමණක් පිළිබඳ සැපයීය යුතු ය. එක් ප්‍රයෝගකට ලකුණු 20 බැංහින් මූල ලකුණු 60 කි.
  - \* ප්‍රයෝග ප්‍රායෝග මිලිනොට් සැපයීය යුතු ය.

**முக்கியம் :** இவ்வினாத்தாங்குரிய விடைகளை ஒரு மொழியில் மட்டுமே எழுதுதல் வேண்டும்.

- \* முதலாம் இரண்டாம் வினாக்கள் கட்டாயமானவை. ஒரு வினாவிற்கு 20 புள்ளிகள் வீதம் மொத்தப் புள்ளிகள் 40 ஆகும்.
  - \* ஏனைய கட்டமைப்பு வகை வினாக்கள் 5 இல் 3 இற்கு விடையளித்தல் வேண்டும். ஒரு வினாவுக்கு 20 புள்ளிகள் வீதம் மொத்தப் புள்ளிகள் 60 வழங்கப்படும்.
  - \* இவ்வினாத்தாளிலேயே விடையளித்தல் வேண்டும்.

**Important :** This question paper should be answered entirely in one language only.

- \* **First and second** questions are compulsory. Each question carries **20** marks and total marks is **40**.
  - \* **3** out of the other **5** structured questions should be answered. Each question carries **20** marks. Total **60** marks.
  - \* **Answer should be written on this paper itself.**

**For Examiner's Use Only**

<b>Question No.</b>	<b>Marks Awarded</b>
1	
2	
3	
4	
5	
6	
7	
<b>Total</b>	

## **Final Marks**

<b>In numbers</b>	
<b>In letters</b>	

## **Code Numbers**

<b>Marking Examiner</b>	
<b>Checked by</b>	1
	2
<b>Supervised by</b>	

1. (a) නිවැරදි පිළිබඳ තෝරා යෙන් ඉරක් ඇදින්න.  
ස්ථියාන විභාගයේ ජෛතියු ඕස්යුතු අත්‍යන් ක්‍රේ කොටුක.  
Select the correct answer and underline it.

- (i) කෙවල් ද්‍රීජාක්ෂරා: |
- (A) ත ප ප න ල (B) ත ද න ත ස  
(C) ත එ ද න ප (D) ත එ න ස ල
- (ii) කෙවලම් අර්ධස්වරා: |
- (A) ය ර ල ට (B) ර ල ට ප  
(C) අ ඇ ඉ ඉ (D) ආ ඇ ඉ ඉ
- (iii) අත්‍යුත්මම්: |  
ඇතු නඟපතු  
is
- (A) විසර්ගසනිධි: | (B) අනුස්වාරසනිධි: |  
(C) ත්‍යශ්‍යනසනිධි: | (D) ස්වරසනිධි: |
- (iv) මනසා: |  
ඇතු නඟපතු  
is
- (A) ප්‍රථමා එකවචනම් | (B) සම්බෝධන එකවචනම් |  
(C) තුතීයා එකවචනම් | (D) සස්තමී එකවචනම් |
- (v) ලභේ: |  
ඇතු නඟපතු  
is
- (A) ලද් | (B) ලොද් | (C) ලිද් | (D) ලඹ් |
- (vi) වානරස්‍ය පාරායියපදම්: |
- (A) මර්ක්ට | (B) චුනක | (C) බිඳාල | (D) කර්ක්ටක |
- (vii) ✓ අස්-ලඹ් ලකාර පරස්මේපද උත්මපුරූහ එකවචනම්:  
(A) ආස්තාම් | (B) අසිම් | (C) ආසීත් | (D) ආසම් |
- (viii) රුහුවන්ස්‍ය කර්තා: |
- (A) එම් දණ්ඩි | (B) එම් හර්ෂිදේව: |  
(C) එම් බාණජඛ්‍ය: | (D) මහාකට්‍ය-කාලිදාස: |

(ix) గీతగోవిన్దమ్ |

(A) వీరకావ్యమ్ | (B) మహాకావ్యమ్ | (C) ఖణడకావ్యమ్ | (D) గఘకావ్యమ్ |

(x) ఏకోనంతింశత్ |

(A) 29 (B) 31 (C) 39 (D) 49

(ఒకైన్న 10 కి)/(10 పుస్తికిలో)/(10 marks)

- (b) అఱహ సాధనం ఆశ్రయించి ఉన్న సాధనాలలో కేరి లిలిత్రు సాధనం.  
పిణ్వారుం వినాక్కణుక్కుస్త క్షుక్కమానా విట్టయాశిక్కుక.  
Give short answers to the following questions.

(i) ఐరోహరి కలియాగే అనక కావిశయక్ నామి కరణం  
ప్రాతింధ్రాపిని సతక ఇలక్కయిమాన్నిని పెయార్యాత తగ్గుక.  
Name a *śataka kāvya* of poet Bhartṛhari.

.....

(ii) లెంఛుత కావిశయే కన్మాలు కల్పి ది?  
మేకతూత కావియత్తినై ఇయించియవర్ యార్?  
Who is the author of *Meghadūta*?

.....

(iii) అండ్వితనంత్రయే తన్న దేకం లియంం  
పంచతంత్రిత్తిలుంసా ఇరణ్ణు తంత్రించకగణా ఎమ్మతుక.  
Write two *tantras* from the *Pañcatantra*.

.....

(iv) తింటేపాద్యాగై లింగం విభిన్న సాధనం విభిన్న కుమిత కాణబిందే ది?  
ఖరీతోపతోచత్తిలి నంపార్కగణాప్ పిరిత్తిల పాంచిక కృపించువుతూ ఎంతప పకుతియాకుమ?  
In which part of *Hitopadeśa* mentions of dividing the friends?

.....

(v) లోచియ “విషపును కలఱు” కాలు గత కరిసి నామి దీమతా కాలు కొండే గత కరిసి ది?  
ముటం “వ్యాసనెనా కలఱైన” కాలతంత్రా కాలిక్కిన్రాణాయిని అర్థివాణి ఎంపార్చు కాలతంత్రా కాలిక్కిన్రాం?  
While fool spends the time “vyasanena and kalahena” how does a wise spend the time?

.....

(vi) అంరయక్తి రంభుంప ప్రశ్నత్త కిందనెక్క కిరియాజ్ఞ ది?  
అమరాశక్తి మంసానుక్కు ఎంతంనై పుత్తిర్యకగానీ ఇరుంతార్యకగానీ?  
How many sons did the King Amaraśakti have?

.....

(vii) లియాసకారయే యెల్లాంక లల అపేక్షణు కుమిత ది?  
వియాసకార అతన కాలోకంఙునినాలు ఎతనై ఎత్తిరపార్కకిన్నాతు?  
What does Vyasa expect in its *ślokas*?

.....

- (viii) பக்க வீல்க்க எடுத்து கரன்ன.  
பின்வரும் சோக அடியைப் பூண்டபடுத்துக.  
Complete the following line of the *sloka*.

**त्यज दुर्जनसंसर्गं भज** .....

(ix) **व्यासकारस्य कर्ता कः?** .....

- (x) **मृगोनोक्तम् – कस्त्वम्।** இந்த வாக்கியங்களின் கருத்தைத் தருக.  
Write the meaning of this sentence.

.....  
.....

(ஒன்று 10 புள்ளிகள்)/(10 புள்ளிகள்)/(10 marks)

2. (a) பக்க மூத்தென வாகை கீங்குறையுட பரிவர்த்தனை கரன்ன.  
பின்வரும் வாக்கியங்களைத் தமிழில் மொழிபெயர்க்க.  
Translate the following sentences into English.

- (i) अहं सुमनो भवामि । .....  
(ii) मम हस्ते पुस्तकम् अस्ति । .....  
(iii) वयं विद्यालयम् अगच्छाम । .....  
(iv) आर्य, इदं त्यां स्वीकुरु । .....  
(v) अस्मिन् नीडे पञ्च पक्षिशाबकाः तिष्ठन्ति । .....

(ஒன்று 10 புள்ளிகள்)/(10 புள்ளிகள்)/(10 marks)

- (b) பக்க மூத்தென வாகை கீங்குறையுட பரிவர்த்தனை கொடு டேவனாகரி அக்ஷரங்களை உயின்துக.  
பின்வரும் வாக்கியங்களை சம்சீகிருத்தில் மொழிபெயர்த்து அவற்றை தேவநாகரீ லிபியில் எழுதுக.  
Translate the following sentences into Sanskrit and write them in *Devanagari* script.

- (i) உமகி மலே நெலகி.  
பிள்ளைகள் பூக்களைப் பறிப்பார்கள்.  
Children pluck flowers.
- .....
- (ii) उदयनेऽग्ने द वैदेद अतः.  
तोट्टत्तिल मரங்களும் கொடிகளும் உள்ளன.  
Trees and creepers are there in the garden.
- .....
- (iii) वैदृत हरिम लेपतन्त्रै.  
வாவி மிகவும் அழகானது.  
The tank is very beautiful.
- .....
- (iv) अपि उमायै वृ वेत्रौ.  
நாங்கள் மாணவர்களாயிருந்தோம்.  
We were students.
- .....

(v) මට මගේ පොත දෙන්න.

සැන ප්‍රත්තකත්තෙ ගන්නිටම් තා.

Give me my book.

(ලකුණු 10 ඩී)/(10 ප්‍රශ්නිකள්)/(10 marks)

3. (a) පහත සඳහන් ආදර්ශ පද රටාව දෙස බලා, හිස තකට ගළපෙන වෙනය ලියන්න.  
පින්වාගුම් මාත්‍රියා අනුසරිත්තු වෙළුරිජ්‍යාලිල් පොරුත්තමාන ජෞත්‍යාලි ගුරුතුක.

**Fill in the blanks with suitable words** in accordance with the example given.

නර:	නරැ	නරා:
.....	මාතරැ	මාතු:
නිදි	.....	.....
නගරාතු	.....	.....

(ලකුණු 05 ඩී)/(05 ප්‍රශ්නිකள්)/(05 marks)

- (b) දැක් - අනාගත - සහ - ආදාය - කර්මාන

මෙම වචන හාටින කරීමෙන් පහත දැක්වෙන වගුව සම්පූර්ණ කරන්න.

இந்தச் சொற்களைப் பயன்படுத்தி கீழேயுள்ள அட்டவணையைப் பூர்த்தி செய்க.

Fill in the blanks in the following table using these words.

සමාස	කුදන්	තැංකිත	නිපාත	පුරුෂිකා
.....	.....	.....	.....	.....

(ලකුණු 05 ඩී)/(05 ප්‍රශ්නිකள්)/(05 marks)

- (c) පහත දැක්වෙන පදවල බහුවචන රුප ලියන්න  
පින්වාගුම් සාර්ථකීයා පන්නම වශවාන්කලා ගුරුතුක.  
Write the plural forms of the following words.

අහ්ම් - ටෘත්වති - සර: - වද්‍යාත්ම් - කරෝජි

..... / ..... / ..... / ..... / .....

(ලකුණු 05 ඩී)/(05 ප්‍රශ්නිකள්)/(05 marks)

- (d) පහත දැක්වෙන පදවල බෛද් මූලය හේ ධාතු මූලය ලියන්න.  
පින්වාගුම් සාර්ථකීයා පෙයරුදියා අல්ලතු ඩිජිටාල් ගුරුතුක.  
Write the stem or root of the following words.

ඩ්‍රෑම්ඩ් - සාධුනාම් - අංශ්‍යාලින්: - තිශ්‍යාලි - ග්‍රැන්ඩ් |

..... / ..... / ..... / ..... / .....

(ලකුණු 05 ඩී)/(05 ප්‍රශ්නිකள්)/(05 marks)

4. (a) පහත සඳහන් නාම වර්ගීයිම සම්පූර්ණ කරන්න.  
පින්වාගුම් පෙයිර වෙළුම්මෙයි සුරෙනුපැවුම් පුරුණුපැවුම් තුක.  
Complete the following noun declensions.

	एकवचनम्	द्विवचनम्	बहुवचनम्
प्रथमा	वनम्	.....	वनानि
द्वितीया	मतिः	मती	.....
तृतीया	.....	कपिभ्याम्	कपिभिः
चतुर्थी	.....	लताभ्याम्	लताभ्यः
सप्तमी	मनसि	मनसोः	.....

(ලක්ෂණ 05 පි)(05 ප්‍රාග්ධනීකණ)(05 marks)

- (b) පහත සඳහන් ආබහාත වර්ගීයිම සම්පූර්ණ කරන්න.  
පින්වාගුම් ඩිනෙන බඳුවාන්කෙනෑප පුරුණුපැවුම් තුක.  
Complete the following verbal declensions.

	एकवचनम्	द्विवचनम्	बहुवचनम्
प्रथम පුරුෂ	अपठत्	.....	.....
मध්‍යම පුරුෂ	.....	हस्तम्	.....
उत्तम පුරුෂ	.....	मन्यावहे	मन्यामहे

(ලක්ෂණ 05 පි)(05 ප්‍රාග්ධනීකණ)(05 marks)

- (c) වරහන් තුළ ඇති විවන සුදුසු පරිදී යොදා හිසේනැන් පුරවන්න.  
අභ්‍යාපිත්කුරුක්කුள් ඉංග්‍රීස් ජෞර්නල් සොර්කෝලෙස්ප පොරුත්තමාන බෙකායිල් පයන්පැවුත්ති බෙං්ඩ්‍රිංකෝලෑ නිර්පිශක.

Fill in the blanks with suitable words given in the brackets.

(ජ්‍යුත් - මුත්‍රාත් - පාදන් - ත්‍යාම් - ආලොක්‍ය - සත්‍යරා - උදර - මුළු - තථාචිඥා - කාකස්‍ය)

තම ..... කාකොනොක්ම් - සර්වे ..... , ත්‍යාම් ආත්‍මාන ..... සංදර්ශන

වාතෙන ..... පුරුහිතා ..... ප්‍රතිඵ්‍යා තිශ්‍ය । යදා අහ් .....

කරොමි තදා ..... උත්‍යාය ..... ප්‍රායිඥ්‍යසි । මුළු: තැත්ව .....

ව්‍යුත්ස්‍ය ප්‍රතිඵ්‍යා තිශ්‍ය । තත: නිශ්ච්‍ය ප්‍රතිඵ්‍යා තිශ්‍ය । මුළු ආලොක්‍ය: ||

(ලක්ෂණ 10 පි)(10 ප්‍රාග්ධනීකණ)(10 marks)

5. (a) ഒരു ദാർശനിക തേജ്വൈ ആസൂര്യൻ ആബാ ആറി പ്രഞ്ചവിലല്ല കിളിമുരു സാധന്നുണ്ട്.  
പിൻവരുമ് പന്ത്രിയെ ആതാരമാക്ക കൊண്ടു വിനാവപ്പട്ടണം വിജയാക്കുകയും വിനാക്കളുകുകയും ചെയ്യാം.

अस्ति नर्मदातीरे पर्वतोपत्यकायां विशालः शालमलीतरुः । तत्र निर्मितनीडकोडे पक्षिणः सुखेन  
निवसन्ति । अथैकदा वर्षासु महती वृष्टिः बभूव । ततः वानरान् तस्तले स्थितान् शीतार्तान्  
कम्पमानानवलोक्य कृपया पक्षिभिरुक्तम् । भोः भोः वानराः श्रूयताम् -

अस्माभिः निर्मिताः नीडाः च द्वुमात्राहृतैः तृणैः ।

हस्तपादादिसंयुक्तः पूर्णं किम् अवसीदथ ॥

तच्छ्रुत्वा वानरैः जातामर्थैरालोचितम् । अहो निर्वातनीडगर्भावस्थिताः सुखिनः पक्षिणः अस्मान् निन्दन्ति । तद्ववतु तावद्वृष्टेः उपशमः । अनन्तरं शान्ते पानीयवर्षे तैः वानरैः वृक्षमारुद्ध सर्वे नीडाः भग्नाः तेषां पक्षिणाम् अण्डानि च पातितानि ॥

- (i) කුරුල්ලෝ කොන් කෙසේ වාසය කළේද?

குருவிகள் எங்கே ப்பயிற் வாழ்ந்தன?

Where and how did the birds live?

(ii) වැඩරෝ සිටීයේ කෙතස් ද?

## கூங்குதல் எவ்வாறு இருந்தன?

How were the monkeys?

(iii) වෙදරන් කොප වියේ කමක් නිසා ඇ?

குங்குங்கள் ஏதனால் கோரும்போன?

Why did the Monkeys get angry?

(iv) රේ පැදි තොටසේ පර්ථිව කමත් ය?

கீலே கோவு பார்ட் மத்தியின் குருக்கு எது?

What is the meaning of the underlined portion?

(v) විදෙරෝ ගසට නුග කමක් කළාහ ද?

காங்கிரஸ் பாட்டில் எனி வண்ண தெருத்து?

Having climbed the tree what did the Monkeys do?

(ஒன்று 10 பிரதி)/(10 பார்வீகள்)/(10 marks)



1. ....
  2. ....
  3. ....

4. ....

5. ....

(ලක්ෂණ 05 පි)(/05 ප්‍රාග්ධනයෙන්)(/05 marks)

- (c) ඉහත ජේදයෙන් ද්විතීය විහක්ති පද පහක් තෝරා එවායේ ගබඳ ප්‍රකාශනී උයන්න. මෙවුන්නා පන්තියිලිගුණුතු සැන්තු ත්වත්තීයා (මූර්ණ්ටාම) බිපක්ති සෞරුකාගෙන්ත් තෙර්ඩින්ජෙඟුත්තු අවස්ථින් පෙයරුදකාගා ගුණුතුක.

Choose five words in *dvitīyā vibhakti* from the above passage and write their stems.

1. ....

2. ....

3. ....

4. ....

5. ....

(ලක්ෂණ 05 පි)(/05 ප්‍රාග්ධනයෙන්)(/05 marks)

6. (a) මහාකාවි කාලිදාසගේ කාති කුනක් නම් කරන්න.  
කාලිතාසරින් ප්‍රාග්ධනයෙන් මුණ්ඩිගෙන්ප්‍රාග්ධනයෙන් පෙයරිගුක.

Name three works of Mahākavi Kālidāsa.

1. ....

2. ....

3. ....

(ලක්ෂණ 03 පි)(/03 ප්‍රාග්ධනයෙන්)(/03 marks)

- (b) උපලද්ධ යේලෝක හතරක මූල් පාද හතර උයන්න.  
නාංසු ඔපතේස ක්ලොකංක්වින් නාංසු මුතල් මැංකාගා ගුණුතුක.  
Write four first lines of four didactic *ślokas*.

1. ....

2. ....

3. ....

4. ....

(ලක්ෂණ 04 පි)(/04 ප්‍රාග්ධනයෙන්)(/04 marks)

- (c) හාරතීය ගාතක ගුන්ථ පහක් නම් කරන්න.  
இந்தியாவில் இயற்றப்பட்ட ஜந்து ‘சதக’ நூல்களின் பෙයரුකාගෙන්ත් தருக.  
Name five *Satakas* which were composed in India.

1. ....

2. ....

3. ....

4. ....

5. ....

(ලක්ෂණ 05 පි)(/05 ප්‍රාග්ධනයෙන්)(/05 marks)

- (d) මහාක්විභාලිදාසගේ බණ්ඩ කාව්‍ය පිළිබඳ කෙටි හැඳුනුවේමත් කරන්න.  
මකාකව් කාලීතාසරින් කண්ට කාව්‍යාන්කள් පූර්විස් සරුක්කමාක ගුෂ්තුක කෙරුව.  
Give a short introduction to the *khandā - kāvyas* of Kālidāsa.

(ලක්ෂණ 08 ට)/(08 ප්‍රස්ථිකාන්)/(08 marks)

7.






Write five sentences in Sanskrit using the *Devanāgarī* Script, based on the picture given above. Each sentence should contain **not less than three words**. (One word should not be used more than twice.)

1. ....
2. ....
3. ....
4. ....
5. ....

(ලංඡු 10 අ)/(10 ප්‍රාගිකීන්)/(10 marks)

(b) පහත සඳහන් වාකත පද වෙන් කොට තැවත ලියන්න.

පින්වරුම් බාක්කියත්තේ තත්ත්වීක් සෞඛ්‍යකාක් පිරිත්තු මීண්ඩුම් ගුණුතුක.

Rewrite the following sentence putting each word separately.

වන්මිදමපුර්සත්වාධිජිතමතොත්සාක් ත්‍යාජ්‍යම् ॥

(ලංඡු 05 අ)/(05 ප්‍රාගිකීන්)/(05 marks)

(c) උපදේශ කරා ඇසුරෙන් සන්මීතුන්වයේ එල පහක් ලියන්න.

ඉපදේශක කෙතෙකාලීන් ආද්‍යපාඨයිල් නළුව න්‍යායභාෂික ප්‍රාගිකීන් ඝන්තු නම්මකමක් ගුණුතුක.

Write five benefits of good friendship on the basis of didactic fables.

1. ....
2. ....
3. ....
4. ....
5. ....

(ලංඡු 05 අ)/(05 ප්‍රාගිකීන්)/(05 marks)

\* \* \*